



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2443/02 - 2025 ජූනි මස 30 වැනි සඳහා - 2025.06.30

(පෙරදේ බලයැටි ප්‍රසිද්ධ කරන දේ)

I වැනි කොටස: (I) වැනි ජෛද්‍යය - සාමාන්‍ය

රජයේ නිවේදන

රේගු නිවේදනය (පොදු)

රේගු ආදාළනත

(235 වන අධිකාරය වන) රේගු ආදාළනතේ 101 වගන්තිය යටතේ නියෝග

(235 වැනි අධිකාරය වන) රේගු ආදාළනතේ 145 (1) වගන්තිය සමග කියවිය යුතු 101 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම පහත නියෝග ප්‍රකාශයට පත් කරමි.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2025 ජූනි මස 30 වැනි දින,

කොළඹ 01,

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී ය.

නියෝග

- මම නියෝග "2025 අංක 01 දරන රේගු (පොලී අනුපාතය) නියෝග" ලෙස හඳුන්වනු ලැබේ.
- රේගු ආදාළනතේ 145(1) වැනි වගන්තියේ කාර්යයන් සඳහා, පනවනු ලැබූ මුදල් ප්‍රමාණයකින් වූ සැම දෑන්ඩනයක් සහ රාජ්‍යන්තක කිරීමක් සම්බන්ධයෙන් වන පොලී අනුපාතය, අනියාවනයක් ගොනු කළ දිනය තොසලකා, එම දෑන්ඩනයේ හේ රාජ්‍යන්තක කිරීම සිදුවූ දිනයේ සිට (නියෝගයේ දිනයේ සිට) ගෙවීම් දිනය දක්වා (එක් එක් ලිත් වර්ෂය පදනම් කරගනිමින්) දෙදිනික පදනම්න් ගණනය කරනු ලබන, 1990 අංක 2 දරන තෙවළ ආපසු අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) පතනතේ 30 වැනි වගන්තිය ප්‍රකාරව වන වෙළඳපොල පොලී අනුපාතය (වාර්ෂිකව) විය යුතු ය.



03. සම්පූර්ණ ගෙවීම සිදුකරන දිනය දක්වා දැන්විනයේ හෝ රාජසන්තක කිරීමට අදාළව නොගෙවූ මුදල මත සරල පොලී අනුපාතික පදනම්ත් (වාර්ෂිකව) පොලිය ගණනය කළ යුතු ය.
04. මෙහි 02 වැනි නියෝගයේ කාර්යයන් සඳහා, දැන්විනයක් හෝ රාජසන්තක කිරීමක් නියෝගයක් නිකුත් කරන අවස්ථාවක, සහන කාලයක් සඳහා අවබෝධනය සාධාරණීකරණය කරමින් අදාළ තැනැත්තකු වෙතින් කෙරෙන ලිඛිත ඉල්ලීමක් මත, පරීක්ෂණ නිලධාරියාට එම නියෝගයේ දිනයේ සිට වැඩ කරන දින භතක් (07) නොඇත්මවන සහන කාලසීමාවක් ප්‍රදානය කළ හැක. එවැනි සහන කාල සීමාවක් ප්‍රදානය කිරීම පරීක්ෂණ නිලධාරියාගේ අභිමතයට යටත් වේ. සහන කාල සීමාවක් ප්‍රදානය කරනු ලැබුව නොත්, එකී කාල සීමාව නියෝගයේ සඳහන් කළ යුතු ය. එසේ ප්‍රදානය කරනු ලැබූ සහන කාල සීමාව තුළ දැන්විනය හෝ රාජසන්තක කිරීම පූර්ණ වශයෙන් ගෙවා නොමැති නම්, එකී දැන්විනය හෝ රාජසන්තක කිරීම පනවනු ලැබූ දිනයේ සිට පොලිය උපවිත වන ලෙස සැලකිය යුතු ය.
05. මෙම නියෝග යටතේ පොලී වශයෙන් අයකරනු ලබන සැම මුදලක්ම ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය.
06. මෙම නියෝග බලාත්මක වූ දිනයේ සිට හෝ ඉත් අනතුරුව රේග ආයුජනතේ විධිවිධාන යටතේ පනවනු ලබන දැන්වින සහ රාජසන්තක කිරීම සඳහා පමණක් මෙම නියෝග අදාළ විය යුතු ය.
07. මෙම නියෝග 2025.06.30 වැනි දින සිට බලාත්මක විය යුතු ය.

EOG 07 - 0053